



Journal of Intangible Cultural Heritage

JICH (2022), Volume 1 (II)



A Study of the Medical Treatment for venom in the Indigenous Medicine of Ancient Societies

අතින සමාජයෙහි පැවති දේශීය වෙදකමෙහි අන්තර්ගත සත්ත්ව විෂ උදෙසා සිදු කළ ප්‍රතිකර්ම පිළිබඳ අධ්‍යයනයක්

M. Nishanthi

Library, University of Sri Jayewardenepura, Sri Lanka
nishanthi@sjp.ac.lk

Abstract

Indigenous medicine has a unique ancient heritage that was inherited from ancient human societies. Indigenous medicine is a field based on wide-ranging experience and versatility. This research has been done considering the need for the timely necessity to study the remedies for Venom (animal poisons) contained in indigenous medicine. The main purpose of this research was to examine the beginnings of the concept of indigenous medicine as well as the contributions of ancient kings to the development and protection of indigenous medicine as well as to study the remedies for animal poisons contained in indigenous medicine. The basis for this research was a collection of manuscripts related to indigenous medicine that belonged to Mr. H.S. Romiyal, a traditional physician living in Puhul Wella, Kirinda, Matara area. These manuscripts have come into the hands of Mr. Romiyal from his descendants and they have been engaged in indigenous medicine in the past. Their current generation has distanced from this indigenous medicine, and this research was done to identify the venom (animal poisons) contained in the indigenous medicine that has been eradicated from society and examine the treatment for them. Their current generation has distanced from this indigenous medicine, and this research was done to identify the animal poisons contained in the indigenous medicine that has been eradicated from society and examine the treatment for them. The observation method was used as the research method in this study, and data was analyzed using the content analysis technique. Accordingly, the treatment for venom (animal poisons) under indigenous medicine as well as the different types of indigenous herbs used for it were studied here. It is recognized that the reason for the demise of indigenous medicine today is the tendency of many people to lean towards western medicine, and based on this situation, it is crucial and essential to properly analyze the value of indigenous medicine, preserve it, and spread it.

Key Words: Venom, Animal poisons, Indigenous herbs, Indigenous medicine, Manuscripts, Medical treatment

1. හැඳින්වීම

අතිතයේ පටන් පරම්පරාගත ව හෝ මුඛ පරම්පරාවෙන් පැවත එන දේශීය වෙදකම ජාතිය සතු ආයාධක් මෙන්ම මහඟ වස්තුවකි. ප්‍රාග් එළිභාසික පූගයේ පටන් දේශීය වෙදකම පැවති බවට අපට අනුමාන කළ හැකිකේ ප්‍රාග් එළිභාසික ස්ථානවලින් හමු වී ඇති සියුම් ව සාදන ලද පැතලි උපකරණ හේතුවෙනි. එනම් ශ්‍රී ලංකාවේ දැකුණේ බුන්දල මෙන් ම වයඹ දිග හා උතුරේ පුදේය කිහිපයකින් ලැබේ ඇති වසර 28000කට එම්පිට කාලයකට අයන් පැතලි දිලා මෙවලම් උදාහරණ වශයෙන් දැක්විය හැකි ය (දැරණියගල, 1991). රට අමතර ව රාවණා ඇල්ල, කෙපුල්ල, කැළඹල්ල අභ්‍යන්තර පැතලි පැවති බවදායී ලෙස, බෙල්ලන් බැඳිපැළුස්ස, පාහිජන්ගල වැනි ස්ථානවලින් හමු වී ඇති ඇටකුවලින් සාදන ලද සිංහරු විදින ලද උපකරණ, සැරීම සඳහා හාවිත කළ පැතලි උපකරණ, තැලීම සඳහා හාවිත කළ උපකරණ, සිරුම් උපකරණ උදාහරණ වශයෙන් දැක්විය හැකි ය (දැරණියගල, 1991). මේ අනුව අපට පැහැදිලි වනුයේ ප්‍රාග් එළිභාසික පූගයේ වනවාරි ජ්‍යෙෂ්ඨ ගත කළ මානවයන් හට ස්වාභාවික වශයෙන් මෙන් ම සතුන්ගෙන් එල්ල වන විපත් ආදියෙන් හටත් රෝගාධ සුවකර ගැනීම සඳහා බොහෝ විට උපයෝගී කරගෙන ඇත්තේ අවට පරිසරයෙන් සොයා ගන්නා ලද අත්බෙහෙත් ය. එසේ ම මෙන්දාගමනයට පෙර මෙන් ම විෂයාගමනයට පෙර ද ශ්‍රී ලංකාවේ දියුණු කාක්ෂණික යානයක් තිබේ ඇත. එනම් විෂය රජුමා ලංකාවට ගොඩ බසින විට කුවේණය රෝ වියමින් සිටි බව මහාවංශය සඳහන් කරයි (ඉද්ධිදත්ත, 1959). එසේ උසස් තාක්ෂණික යානයක් තිබූ පිරිසක් තුළ දේශීය වශයෙන් උසස් වෙවදා කුමයක් තිබෙන්නට ඇතැයි උපකළුපනය කළ හැකි ය.

ශ්‍රීම්න්දාගමනයන් සමග මෙරටට පැමිණි දහාට කුලයක ඩිල්පින් නිසා දේශීය වෙදකම දියුණු තත්ත්වයට පත් වූ බවට සාධක ව්‍යකතාවල සඳහන් වේ. පණ්ඩිකාභය රුපු අනුරාධපුර නගර නිර්මාණය කිරීමේ දී සහිපාරක්ෂාව පිළිබඳ ව විශේෂ වැඩිහිටිවෙළක් තීරමාණය කළ බවත් "සිවිකා ගාලා" හා "සොයා ගාලා" යනුවෙන් ගොඩනැගිලි නිර්මාණය කළ බව සඳහන් වේ (ඉද්ධිදත්ත, 1959). මෙයින් මාතා නිවාස හා ආරෝග්‍ය ගාලා පිළිබඳ ව කියුවෙන බවට මතයක් පවතී. අනුරාධපුර පූගයේ රජකම් කළ රජවරුන් අතරින් බුද්ධිධාස රජුමා දක්ෂ වෙවදාවරයෙකු බවත් වෙවදා කටයුතු කෙරෙහි ඉතාමත් උන්දුවෙන් කටයුතු කර ඇති අතර සාරාරථ සංග්‍රහය නම් වෙවදා යුත්තා රවනා කළ බවත් වුවලවාගේ සඳහන් වේ. ගමක් ගමක් පාසා රෝහල් පිහිටුවා ඒවායේ සේවයට වෙවදාවරු යෙද වූ මෙන්දාව ගලු වෙවදා කුමය පිළිබඳ විශේෂයාවක් තිබූ බවත්, මිනිසුන්ට මෙන් ම සතුන්ට ද ප්‍රතිකාර කළ බවත් සඳහන් වේ (සුම්ංගල සහ බවුන්තුබාවේ, 1996). I වන උපකිස්ස රුපු ආභාධිත සහ ගෙහිණි කාන්තාවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර II වන උපකිස්ස රුපු සහ II වන උය රුපින් රුපින් රෝහල් කිහිපයක් පිහිටුවා වූ බව සඳහන් වේ. පොලෙයුන්නරු යුගයේ දී රජ කළ I වන පරාක්‍රමබාහු රජුමා වෙවදාවරයෙකු වූ අතර රෝහල් නිසි ලෙස පවත්වා ගෙන යාම සඳහා "මහවෙදනා" සහ "සුජ්වෙදනා" යනුවෙන් වෙවදාවරුන් පත්කර ඇති අතර රෝහින් රෝ බලාගැනීම සඳහා පිරිමි සහ කාන්තා කාර්යමණ්ඩලය ද පත්කර ඇත (සුම්ංගල සහ බවුන්තුබාවේ, 1996). එසේ ම අදිකාලීන පාරිසරික සමාජ තත්ත්වය යටතේ කාර්යක්ෂම බවින් ඉහළ මෙටිමක දේශීය වෙදකම පැවතුණු බවට සාධක අදවත් දක්නට ඇත. එනම් මහා විභාරය, මිනින්තලය, රිටිගල සහ පොලෙයුන්නරුව ආලාහන පිරිවෙන ආදි ස්ථානවල ඉතා දියුණු රෝහල් පැවති බවට පුරවිද්‍යාත්මක සාධක රෝ උපකළුහරණ වේ.

දූෂිදෙණි යුගයේ දී හොඳින් සංවර්ධනය වූ වෙවදා විද්‍යාවක් ලංකාව තුළ තිබේ ඇත. එනම් II වන පරාක්‍රමබාහු රුපුගේ පාලන සම්යේ දී වෙවදා විද්‍යාවේ සහ ජ්‍යෙෂ්ඨයේ වරිධනයේ උපරිම අවස්ථාව විය. මේ යුගයේ දී බොහෝ වෙවදා යුතු රුන්ට් රවනා කර ඇත. හෙසපර්ශ මළුප්‍රසා, යෝගානවය, ප්‍රයෝගරත්තනාවලය, සාරාරථ සංග්‍රහ සන්නය, සාරසංග්‍රහ සන්නය සහ යෝගරත්තනාකරය ආදියයි. මෙට අමතර ව අස්ථී බිඳීම්, සාම්ප්‍රදායික අක්ෂී ප්‍රතිකාරය, පිළිස්සීම් (puncturing and burn) ආදි ප්‍රතිකාර කිරීම මත පදනම් වූ පුස්කොල පොන් රුගියක් මේ යුගයේ දී රවනා කර ඇත. කොට්ටේ යුගය සාම්බුද්ධයේ ස්වර්ණමය යුගය ලෙස සලකන අතර මේ යුගයේ පුස්කොල පොන් විය. මේ යුගයේ දී රවනා කළ දේශීය වෙදකම සම්බන්ධ පුස්කොල පොන් රුගියක් උපුලනු ලබන්නේ හෙසපර්ශ කල්පය, සර්වාංග සාරක්ල්පය, ප්‍රයෝග සමුව්‍යාවය, අනින්තනමාධ්‍යය, මාධ්‍යසාරය සන්නය යි. මේ යුගයේ දී දේශීය වෙදකමට අමතර ව විවිධ විශයෙන්ට අයන් පුස්කොල පොන් විශාල ප්‍රමාණයක් රවනා කර ඇත. එනම් බොද්ධ සාම්බුද්ධය, ජනනී කරම, සන්නු-මන්ත්‍ර, වාස්තුවිද්‍යාව,

පඹ වෙදු ම විද්‍යාව, ප්‍රබන්ධ, නීතිය ආදිය සි. මෙම යුතෙයේ දී විවිධ විෂයයන්ට අයත් ප්‍රස්සේකාල පොත් පිළිබඳ ව සඳහන් වූත් දැනට හමු වී ඇති පැරණි ම ප්‍රස්සේකාල පොත අයත් වන්නේ 13 වන සියවසට වන අතර එය 'වුල්ලව්ගෝ' ලෙස හැඳින්වෙන අතර එය ජාතික කොතුකාගාර දෙපාර්තමේන්තුවේ පුරුෂනයට තබා ඇති. වර්තමානයේ දක්නට ඇති ප්‍රස්සේකාල පොත 18 වන හා 19 වන සියවස්වලට අයත් වන අතර අනිතයේ දී මිනිසාට වැළඳුණු සියලු ම රෝග සඳහා ප්‍රතිකාර කර ඇති බව ම් ප්‍රස්සේකාල පොතවලින් අනාවරණය වේ. පසුකාලීන ව කුඩාසි හාවිතයට පැමිණීමත් සමඟ වෙදුවටරු තමා සතු දේශීය වෙදකම සම්බන්ධයෙන් වන දැනුම පොතවල ලියා තැබීමට කටයුතු කර ඇති අතර එය දේශීය දැනුම ලෙස හැඳින්වේ.

1.1 ශ්‍රී ලංකාවේ දේශීය වෙදකම

හිත හා සුබ ආයුෂේය වින්දනය කිරීමටත්, අහිත හා දුක්ක් ආයුෂ අන්තරුමටත් මූලික මාරුගෙශ්ඡලදී සපයන දේශීය වෙදකම ස්වභාවධර්මය හා සත්ත්වයා අතර පවත්නා අභේදනීය ආඟ්‍යවර්යාත්මක සම්බන්ධතාව පුදරුණය කරවන්නකි. ග්‍රී ලංකා දේශීය පොරාණික ව මුළු පරම්පරාගත ව පැවති දේශීය වෙදකම පශ්චාත්කාලීන ව ප්‍රස්ථ්‍යාල පොත්වල ලියා සංරක්ෂණය කරන්නට විද්‍යාත් වෙද්‍යාචාර්යවරු සමත් වූහ. දේශීය අන්තරුහාවක් සහිත ව දිවයින පුරා ව්‍යාප්ත ව පැවති දේශීය වෙදකම සමස්ත ප්‍රකාශ අතර බවහිර වෙදදා ක්‍රමයටත් වඩා ගෞරවනීයක්වයට පාත්‍ර වෙමින් ජනනීය වූයේ එදානුයි ප්‍රතිකාර විධීන්ගේ ප්‍රාතිහාර්යයයෙනි. අනාධීමත් කාලයක සිට පරම්පරාගත ව හෝ මුළු පරම්පරාවෙන් පැවත එන දේශීය වෙදකම ජාතිය සතු දායාදයක් මෙන් ම මහගු වස්තුවකි. එධින් මිනිස් වර්ගයාගේ පමණක් තොව සත්ත්ව වර්ගයාගේ ද සුවසෙන සඳහා අනුපමේය සේවයක් සිදු වෙයි. දේශීය වෙදකම පරම්පරාගත සම්ප්‍රදායික වෙදකමක් ලෙස හඳුන්වා ඇති අතර දේශීය බෙහෙත් වර්ග හා සාම්ප්‍රදායික කේම් ක්‍රම උපයෝගී කරගෙන මිනිසාට වැළඳෙන රෝග සුව කිරීම සඳහා අහිත ජනයා කටයුතු කර ඇත (රත්නපාල, 1991).

ඩි ලංකාවේ පාරිම්පරික හෙළ වෙදකම යනු බාරාවත් රසක එකතුවක් බවත් දේශීය විෂ වෙදකම, දේශීය ගෙඩි වෙදකම, ඇස් වෙදකම යන වෙදකම්වල එකතුවක් ලෙසත් පාරිම්පරික හෙළ වෙදකම හැඳුන්වා ඇත (නිලකරත්න සහ තවත් අය, 2016). දේශීය වෙදකමට අයත් බෙත්-හේත් ආදිය මෙන් ම ඇස් වෙදකම, නහදී වෙදකම, සර්ප වෙදකම, ගෙඩි වෙදකම, සර්වාග වෙදකම, සහත්ව වෙදකම හා අන්ධෙහෙන් ආදිය අනිත් ජනයා භාවිත කර ඇති අතර ඒ හූලින් රෝග සුව තිරිමට කටයුතු කර ඇත. (කහදැමලගේ, 2002). දේශීය වෙදකම සම්බන්ධයෙන් පර්යේෂකයින් විසින් විවිධ පර්යේෂණ සිදු කර ඇති අතර දැරණියල විසින් (1953) ජාතික කොන්කාගාර ප්‍රස්ථකාලයේ තැන්පත් කර ඇති ප්‍රස්ථකාල පොත් අතුරින් ඇස් වෙදකම සම්බන්ධයෙන් ගදු මෙන් ම පද්‍යයෙන් රවනා කර ඇති ප්‍රස්ථකාල පොත්වල අන්තර්ගත, සියලු ඇස් රෝග හා ඇස් රෝග හැඟැනීම සඳහා ඉවහල් වන වෙනත් රෝග, ඇස් රෝග සඳහා වන ප්‍රතිකාර විධී, බෙහෙන් වට්ටෝරු හා මාශය වර්ග පිළිබඳ ව කරුණු අනාවරණය කර තිබේ. එහි ම තැන්පත් සර්ප වෙදකම සම්බන්ධයෙන් වන ගදු මෙන් ම පද්‍යයෙන් රවනා කර ඇති ප්‍රස්ථකාල පොත්වල අන්තර්ගතය විග්‍රහ කරමින් සියලු ම සර්පයින් ද්‍රුම් කළ අවස්ථාවේ කළ යුතු ප්‍රතිකාර විධී, බෙහෙන් වට්ටෝරු මෙන් ම මාශය වර්ග පිළිබඳ ව පර්යේෂණ සිදු කොට තිබේ (දැරණියල, 1956). ශ්‍රී ලංකාවේ ප්‍රස්ථකාල පොත් පිළිබඳ ව අදහස් දක්වන අභයත්න (2018) පටසනුයේ ඒ සඳහා ඉතා දිරිස ඉතිහාසයක් ඇති බවත් පාර්මයෙන් ප්‍රස්ථකාල පොත්වල සහවත් කර ඇත්තේ බොධ්‍ය ධර්මය බවත් ය. ප්‍රස්ථකාලීන ව දේශීය වෙදකම, ජේස්තින්සය හා සැහිතය මෙන් ම විවිධ විෂයයන් අන්තර්ගත කර ප්‍රස්ථකාල පොත් රවනා කර ඇති බව ය. අපේ පැරැන්නන් සිය පණ මෙන් ආරක්ෂා කර ගනිමින් ආ පාරිම්පරික වෙදා ක්‍රමය මගින් මිනිසාට මෙන් ම සත්තන්ට ද ප්‍රතිකාර කර ඇත. පාවනය, වලනය, සර්ප ද්‍රුම් කිරීම, උණ, මානසික ආබාධ සහ තවත් බොහෝ එෂ්ඨන්දා රෝග සඳහා ප්‍රතිකාර කර ඇත (Abayaratnha, 2017). ආදිවාසින් සතු පාරිම්පරික දැනුම වන සම්පූද්‍යක බෙහෙන්, ගෞවිතුන, සහත්ව පාලනය, යාතු කරම ආදිය විනාශ වී යම්ව සේතු වශයෙන් දක්වා ඇත්තේ තමන් සතු දැනුම දරු-මුණුපුරු පාරිම්පරාවට නො දීමන් මත පරිම්පරාවට හිමි නො කිරීමත් නිස සමාජයට අනිමි වන බව ය (විත්මසිජ්, 1994). ලොව කිසිම රටකට නො දෙවැනි වූ ජාතික අනහුතාවක් බඳ මෙරට දේශීය වෙදකම සිංහල ජාතියේ ආරම්භය ක්වා වූ දිරිස ඉතිහාසයකට දරුමක් කියයි.

සාහිත්‍ය විමර්ශනයේ දී අනාවරණය වූයේ මිතිසාට වැළඳුණු විවිධ රෝග සඳහා දේශීය වෙදකම් උපයෝගී කරගත් ප්‍රතිකර්ම සිදු කර ඇති බව ය. නමුත් ඇත්තිවිටපත්වල සහැන් සත්ත්ව් විෂ

සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණ පිළිබඳ ව සාහිත්‍ය විමර්ශනයේ දී අනාවරණය කරගැනීමට නො හැකි විය. එමතිසා මෙම පර්යේෂණයේ දී අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පැරණි දේශීය වෛද්‍යකමෙහි අන්තර්ගත සන්නව විෂ උදෙසා සිදු කළ ප්‍රතිකර්ම පිළිබඳ ව ය.

පර්යේෂණයේ අරමුණු වන්නේ අත්පිටපත්වල සඳහන් අභාවයට යන දේශීය වෛද්‍යකමෙහි අන්තර්ගත සන්නව විෂ උදෙසා සිදු කළ ප්‍රතිකර්ම පිළිබඳ ව අනාවරණය කරගැනීම හා අනාගත පරුපුර සඳහා එවා රාක ගැනීමට ක්‍රියාමාර්ග යෝජන කිරීම.

2. පර්යේෂණ ක්‍රමවේදය

මෙම පර්යේෂණය සඳහා පාදක කරගනු ලැබුවේ අතින වෛද්‍යාචාර්යවරුන් විසින් ලියා තබන ලද දේශීය වෛද්‍යකම සම්බන්ධයෙන් වන ප්‍රකාශයට පත් නො වූ අත්පිටපත් වන අතර එයින් ප්‍රාථමික දත්ත එක්ස්ස් කරන ලදී. අත්පිටපත් යනු දේශීය වෛද්‍යාචාර්යවරුන් තම අත් අකුරින් ලියා තැබූ සහන් ය. මේ සඳහා බොහෝ දුරට හාවිත කැර ඇත්තේ පැන හා පැනස්සල ය. මෙම අත්පිටපත් එක්ස්ස් කරන ලද්දේ පර්මිපරාවන් දේශීය වෛද්‍යකමෙහි යොමුණු මාතර කිරීන්ද ප්‍රහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි එවිට. එස්. රෝමියල් මහතාගෙනි. අත්පිටපත් 13ක් මුළු විසින් ලබා දුන් අතර එවා විවිධ විෂයන්ට අයත් ය. එනම්: අත්වේද පොත, ඇශ්වේද පොත, උගුරේ ලෙඩිට, පිස්සු බුලු විෂට බෙහෙන්, විෂ වෙද පොත, වණවලට හා තැලීම්වලට (පරණ තුවාලවලට) බෙහෙන්, කැබුම් බුදුම්වලට, පිනසට, කුඩා දරුවන්ගේ රෝග (මාන්දමට, රකට, කිරී මැලියම්වලට) ආදිය යි. මේ අනුරින් පර්යේෂණය සඳහා සන්නව විෂ සම්බන්ධයෙන් වන අත්පිටපත් උපයෝගී කරගන්නා ලදී. රෝට අමතර ව දේශීය වෛද්‍යකමට අදාළ ලිඛිත මාධ්‍යයන් පවතින බෙහෙන් ප්‍රකාශන මෙම පර්යේෂණය සඳහා පාදක කරගන්නා ලදී. ඒ අනුව පස්වාද් උපාධි තිබන්ධන, සගරා ලිපි, ඉව්‍යාදාශය මූලාශ්‍ර සහ අන්තර්ජාලය යනාදී ද්වීතීයික මූලාශ්‍ර උපයෝගී කර ගනනා ලදී. පර්යේෂණ තියැයිය සඳහා හාවිත කළ අත්පිටපත්වල දත්ත විශලේෂණය සඳහා අන්තර්ගත විශලේෂණය ක්‍රමය (Content analytical technique) හාවිත කරන ලදී.

3. ප්‍රතිඵල හා සාකච්ඡාව

ලොව කිසිම රටකට නො දෙවැනි වූ ජාතික අන්තර්ජාලක් බඳු මෙරට සර්ප විෂ වෛද්‍ය වෛද්‍යාව සිංහල ජාතියේ ආරම්භය දක්වා වූ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. අපේ පැයන්නන් සිය පණ මෙන් ආරක්ෂා කරගනීම්න් ආ පාරම්පරික වෛද්‍ය ක්‍රම සර්ප විෂ වෛද්‍යකමට ඇත්තේ අද්වීතීය ස්ථානයයි. මෙම අධ්‍යායනයේ දී දක්ගත හැකි වූ විශ්ලේෂණයක් වියේ දැන ලක්ෂණයන් හා ප්‍රතිකාර කරන ආකාරයන් පිළිබඳ ව ගද්‍ය ස්වරුපයෙන් ලියා තැබීම ය.

යම් සර්පයෙන් දේශීය කළ විට ප්‍රථම කොට දැන ලක්ෂණයෙන් ද්‍රේ කළ සර්පයා හැඳින කාලය, දළ ගණනය, පැන්ත (දිභාව), විෂ පිහිටි ස්ථානය පිළිබඳ ව දැන ගැනීම සිදු කරනු ලබයි. කාල දැන ලක්ෂණයෙන් නොමැති නම් බෙහෙන් ගා මන්ත්‍ර බලයෙන් විෂ ඉවත් කිරීම කළ යුතු බව සඳහන් චේ. මන්ත්‍ර බලයෙන් විෂ ඉවත් කිරීමට ප්‍රථම ආනුරුද්‍ය ව මන්ත්‍ර කියා මාජය ගැමීම සිදු කළ යුතු බවත් සඳහන් චේ. විෂ ගැරීර ගත වී ඇත්තනම් වැඩි වි ගිය එම විෂ වමනය හා පාවනය කර විමෙන් ඉවත් කළ යුතු බවත් සඳහන් ය. කෙනෙකු සර්පයෙකු දේශීට කළා යැයි ප්‍රවසම්න් වෛද්‍යතා කරා පණිවිධි රැගෙන එන තැනැත්තාට මන්ත්‍රයක් ජප කරගත් සුරතින් තටුව කිරීම, එම අවස්ථාවේ මුහු ඒ බව පවසන ආකාරයෙන් රෝගියාගේ තත්ත්වය පිළිබඳ වෛද්‍යතාට අවබෝධයක් ලබාගත හැකි ය. එය දැන ලක්ෂණයක් ලෙස හඳුන්වයි. එවැනි දැන ලක්ෂණ කිහිපයක් මෙම අත්පිටපත්වල සඳහන් කර ඇති. එනම්:

- ප්‍රථම දැන ලක්ෂණය
- දෙවනි දැන ලක්ෂණය
- තුන්වනි දැන ලක්ෂණය
- සිවිවනි දැන ලක්ෂණය
- පස්වනි දැන ලක්ෂණය

ප්‍රථම දූතයාගෙන් සර්ප ලක්ෂණය දැන ගැනීම ගදු ස්වරුපයෙන් පහත ආකාරයට දක්වා ඇත.

විෂයෝග්‍ර සර්පයා කාපි කියන් නේ එන ලකුණෙන් ගුරුවවර විමසන් නේ
වමතින් මිහුගේ උදර කසන් නේ තිර සාරධි කරවලදී කියන් නේ
ලකුණු ඇගේ හොඳ ලෙසටම බලන් නේ දකුණු අතින් උගේ ලැමද කසන් නේ
නැගන දෙසේ සිට මෙන නියන් නේ ලකුණු මෙසේ පොල ගා දැන ගන් නේ

මෙයින් අදහස් වනුයේ දූතයා ටෙවදාවරයා කරා පැමිණ වමතින් උදරය කසම්න් රෝගියා පිළිබඳ ව තොරතුරු පවසන්නේ නම් රෝගියාට ද්‍රීම කර ඇත්තේ කරවැලයෙක් බවත් දකුණින් පුප්‍රව කසම්න් රෝගියා පිළිබඳ ව තොරතුරු පවසන්නේ නම් රෝගියාට ද්‍රීම කර ඇත්තේ පොලගෙකි. මිට අමතර ව තවත් දූත ලක්ෂණ පිළිබඳ ව මෙසේ සඳහන් කර ඇත. එනම්

- දූතයා මහපට ඇගිල්ලෙන් පොලව සාරම්න් පවසයි නම් රෝගියා මරණාසන්න ව ඇති බව.
- නිස කසම්න් පවසයි නම් පැය දෙකකින් මරණයට පත් වන බව.
- කිලිට් වූ වස්තුයක් ඇද ජට්ටුකක් බැඳ ඕනි පෙනෙල්ලක් ද අතැති ව පැමිණෙන්නේ නම් පැය තුනකින් මරණයට පත්වන බව.

එසේම සත් දින හා විෂ කලාව අනුව ද රෝගියා පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බව ද සඳහන් වේ.

ඉරිදා - නායාට තිම් දිනයකි. ගෙරයේ දකුණු පසින් දළ දෙකහමාරක් වදින අතර පැය 60ක තරම් කාලයක් ප්‍රතිකාර කිරීමට ඇත.

සඛුදා - විෂ වම් පැත්ත, දළ දෙකක්, පැය 80ක තරම් කාලයක් ප්‍රතිකාර කිරීමට ඇත.

අගහරුවාදා - විෂ දකුණු පැත්ත, දළ තුනක්, පැය 55ක තරම් කාලයක් ප්‍රතිකාර කිරීමට ඇත.

බදුදා - විෂ වම් පැත්ත, දළ දෙකක්, පැය 40ක තරම් කාලයක් ප්‍රතිකාර කිරීමට ඇත.

ඩ්‍රොප්පින්දා - විෂ දකුණු පැත්ත, දළ තුනක්, පැය 20ක තරම් කාලයක් ප්‍රතිකාර කිරීමට ඇත.

සිකුරාදා - විෂ වම් පැත්ත, දළ හතරක්, පැය 90ක තරම් කාලයක් ප්‍රතිකාර කිරීමට ඇත.

සෙනසුරාදා - විෂ වම් පැත්ත, දළ එක හමාරක්, පැය 10ක තරම් කාලයක් ප්‍රතිකාර කිරීමට ඇත.

එසේ ම තව දුරටත් විෂ කලාව හා අම්ත කලාව, අඹහ ස්ථාන, අඹහ දින හා අඹහ වෙළාව ද සලකා රෝගියාට ප්‍රතිකාර කළ යුතු බව සඳහන් කර ඇත.

සර්පයකු ද්‍රීම කිරීමට හේතු වශයෙන් සඳහන් කර ඇත්තේ

සර්පයකු හිතියට පත්වීම, සාහිත්තෙන් පෙළීම, උමතු වීම, විෂ අධික වීම, ගොදුරු සේවීම, කොපයට පත් වීම, තම තිවහන රුකුතීම්, ටෙවරය සඳහා ද, කාලයට ද ද්‍රීම කිරීම සිදු වේ.

කාල ද්‍රීම ලක්ෂණ

රියනෙහි, පරණ අත්හළ ලිඳෙහි, තුළ වදින පුදන ගසෙහි, තුඩිසෙහි, මැරුණු ගසෙහි, සොහොනේහි, ඔවුනෙහින් එක් වූ තැනෙහි, පාල ගෙයි ලිගින ගසෙහි යන ස්ථානවල දි සර්පයන් ද්‍රීම කළහොත් අසාධා බව, ජීවත් නො වන බව දැක්වේ.

ඡ්‍යුබ නැකැත්

බෙරණ, සුවනා, සිත, සා, පුවපුවුන, අස්විද යන මේ නැකැත් යෙදී ඇති වේලාවක ද්‍රීම කළහොත් ජීවත් නො වන බව දැක්වේ.

අස්ථ තිරී

දැඩවක, අටවක, දියවක, දොලාස්වක, අමාවක යන තිවියකින් දැශ්වය සිදු වුවහොත් අසාධා බව දැක්වේ. ගෝරයේ මැම ස්ථාන

ඇගිලැම දෙක අතර, තොල්, හිස් මුදුන, කෙන්ඩා, ඇස්බැම, බෙල්ල, කරමැද, තල්ල, කණ, බඩ, ලිංගය, ලිංගක්ෂ, නාහිය යන ස්ථානවල දැශ්ව කළහොත් අසාධා බවත් දැක්වේ. ප්‍රතිකාර කළ යුතු ම ය.

වේලාව අනුව

ඉර මුදුන් වේලාව ද, සැන්දැව ද, අර්ධ රාත්‍රිය ද, ඉර බැස යන වේලාව ද යන අවස්ථාවල දී දැශ්වයක් සිදු වුවහොත් ජීවත් කළ නො හැකි බව දැක්වේ.

රෝගියාගේ අසාධා ලක්ෂණ

රෝගියා කොදුරමින් කතා කෙරේ ද, මල පහවේ ද, බර ව කතා කෙරේ ද, සංචාසයට හැරී ද, දැවැල්ල භව ගත් ද, නාසයට බර ව කතා කෙරේ ද, බාදිය වැශිරේ ද අසාධා බව දත් යුතු ය. එසේ ම දෙනැස් තම වන් වීම හෝ තද නිල් පාටට හැරීම හෝ වේ නම් එය කාලයට කැවායයි හෝ නම් අසාධා යැයි දැක්වේ. එමත් ම දහ්නය ගලයි ද, වරින් වර ඇග සිතල කරයි ද කාල දැශ්වය බව සඳහන් වේ. එසේ ම සඳ-නිරු-තාරකා නො පෙනේ ද, කණ්ණාධියෙන් හෝ වතුර බෙසමෙන් හෝ හිතෙලින් හෝ මුදුන් බැලුවත් නො පෙනේ ද නම් එය කාල දැශ්වය බව දත් යුතු ය. මෙසේ ම කාල-අකාල දන පිළියම් කළ යුතු බව සඳහන් වේ. කාල දැශ්ව අනුව ජීවත් නො වන බව ද දැක්වේ.

මෙම අත්පිටපත්වලට අනුව ප්‍රතිකර්ම සිදු කර ඇති විෂ සහිත සතුන් වර්ග පහත පරිදි භූතාගත හැකි විය.

- නාග විෂට, පොලොං විෂට, කැරවැල් විෂට (කරවලා), කුණකටු විෂට, කටකුලු විෂට, තෙලිස් විෂට, මාපිල් විෂට, ලේ මැඩිල්ලාට, ඩිං උල්ලාට, හිකනැල් විෂට, පත්තා විෂට, පලාබරි විෂට
- මකුඩ විෂට, දෙබර විෂට, බලු විෂට (පිස්සු බලු රෝගය), බලල් විෂට හා ම් විෂට

මන්තු බලයෙන් විෂ බැස්ස වීම සිදු කිරීමට නො හැකි නම් දේශීය ඩාජය ඩාජය උපයෝගී කරගෙන සාදාගන්නා බෙහෙත් රෝගියාට ලබා දී ප්‍රතිකාර කළ යුතු ආකාරය දක්වා ඇත්තේ ද ගද්‍ය ස්වරුපයෙනි. එසේ ම සර්පයෙකු දැශ්ව කළ වහා ම රෝගියාගේ ප්‍රප්‍රවට ලේ යාමට ඉඩ නො දී ඉතා ඉක්මනින් ගිතෙල් දිය යුතු බව සඳහන් කර ඇත. රට අමතර ව

ර තුවාලේ පිට යකඩයක තබා රත්ක	ර
ලේ වැගිරීමට යොදව එය ක	ර දෙව බොන්නට දිය අරකකු රත්ක

මෙසේ කිරීමට නො හැකි නම් කටින් විෂ උරවා දුම්ම සිදු කළ යුතු බව සඳහන් වේ.

මෙසේ මෙකි ලොද කළ නොම හැක න	ම්
කටේ කිසිම ලෙඩ නැති අයෙකු	ම්
මුකේ තියා සපු විෂ උරවාප	ම්
ගතේ සියලු සපු විෂ මුදවාප	න්

දේශීය ඩාජය උපයෝගී කර ගෙන සත්ත්ව විෂට බෙහෙත් ආලේප කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ පහත ආකාරයට ගද්‍ය ස්වරුපයෙන් දක්වා ඇත.

ලැතුරට ගිය එමරු මු	ලා	පිට කුඩ ඉවතට හැර	ලා
දෙහි මුළයෙන් අඹරා	ලා	නාල විෂට ලේප කර	ලා

මුකුණුවැන්න පෙනාල කොලත්	ත්	කපු කළ සහ පොඩි කොට ග	ත්
යුෂ මැඩ නයි විෂ දුවුවා	ත්	සැක නැතිව ගානු යහප	ත්

රැක් අත්තන මුල් පොතු සමග නේ අනෙනාදා මුල් කොසම් ද මුල් ගන් නේ
ඇම්‍රියා මේ හැම ඇසට හෙළන්නේ බැස නයි විෂ සිසින් පැනයන් නේ

මිට අමතර ව නස්න කිරීම මගින් රෝගියා සූව කර ඇත. මෙහි දී නස්න කළ යුතු වන්නේ රෝගියාගේ රෝග ලක්ෂණ විමසීමෙන් පසු ව බවත් හැම අවස්ථාවක ම නස්න කිරීම අවශ්‍ය නොවනු ඇත. රෝගියාට තිබුණු ගතිය ඇති වේ නම්, හිස කඩා වැවේ නම්, ඉක්කාව සැදේ නම්, මුර්ජාවට පත් වී සිටි නම් අනිවාර්යයන් ම නස්න කළ යුතු බව සඳහන් වී ඇත.

වැල් කසයිලියා මල් ගෙ	න	මුරුගා මුල් සම කරගෙ න
ඇම්‍රියා නස්නය කළ තැ	න	නයි විෂ ගුන වෙයි සැනෙනි න

නස්න කිරීමට අමතරව සර්පයා ද්‍රීම් කළ ස්ථානයට බදින බෙහෙත්, ගැල්පුම් සඳහා උදාහරණයක් ලෙස නාග විෂට හොඳු අල, වදකහ, කුඩා මිරිස් මුල් පොතු දෙනි ඇශ්‍රිලෙන් ගල ගා ඇගේ ගැල්පුම් දැක්වීය හැකි ය. දිවුමකුවාට මුක්කුවැන්න, හින් මුක්කුවැන්න, කහ පුණු ලා කොටා මලවා බදිනු යනුවෙන් මැල්පුම් විශිෂ්ට සඳහන් කර ඇත. මිට අමතර ව ගදුහයන් ද ප්‍රතිකර්ම කරන ආකාරය ද දක්වා ඇත.

හිළුපු පලොල් මාරා සහ දෙවි දුරු	ද	කළ හෙළ තල සමව ගෙන ලොල ද
ඇම්‍රියා ගැවෙන් නස්නය ලනු සො	ද	සියලු මකුල් විෂ බැසයනි විගස ද

දෙබර විෂට වදකහ, මූදු පුණු, ඉරමුසු කොළ යුසින් ඇම්‍රියා ගානු යනුවෙන් සඳහන් කර ඇත. ජලහිතිකා රෝගය හෙවත් පිස්සු බලු රෝග මිනිසාට වැළදෙන රෝග අතුරින් ඉතා පැරණි වූ දී යානක වූ ද රෝගයක්. එමෙන් ම සත්ත්වෙන් මිනිසාට වැළදෙන යානක ම රෝගයකි. විෂ්වාසයක් මගින් මෙම රෝග මාංස හක්ෂක ක්ෂේරපායි සැම සත්ත්වයෙකුට ම වැළදීමට ප්‍රාථමික. රෝගී සතෙකු මගින් ජලහිතිකාට මිනිසාට ද වැළදිය හැකි ය.

කිකිරීදිය යුස ගන් නේ	නැතහෙත් මිදි යුස ගන් නේ
ලේප පාන කරමින්නේ	බලු විෂ නැත බිවෙති නේ

එසේ ම බලපුන් සපා කී විට ප්‍රතිකර්ම වනුයේ කිතුල් පොතු කහ පුණු ලා කොටා මලවා බදිනු තැනිනම් ඇත් අගුණ, කිරී අගුණ, කහ පුණු ලා කොටා මලවා බදිනු යනුවෙන් සඳහන් වේ. මී විෂට ඇහැල මුල්, වැල් ගැණා මුල්, නික වැවරාපු මුල්, තලා මුල් ක්සය සිනි, ශිනි, ගිතෙල් දමා දෙනු. මින් අවගෙස් කුලයක ම විස නැති වේ. සත්ත්ව විෂ ගිරිර ගත වූ විට ඉහත සඳහන් ප්‍රතිකර්ම ක්මලවලට අමතර ව විවිධ ප්‍රතිකර්ම ක්මල සිදු කර ඇතිය සපා තෙළය, මහා සර්ප තෙළය, ගුරුල් රාජ තෙළය යා විස තීල තෙළය), කැද වර්ග බීමට දීම, විරෝක ගුලී බීමට දීම, කළේ අඳිය උපයෝගී කරගෙන ගිරිරගත වූ සත්ත්ව විෂ ගිරෝයෙන් ඉවත් තිරිමට (විෂ බැස්ස වීම) කඩුවු කර ඇති බව මෙම අත්පිටපත්විත්තාන් අනාවරණය කරගැනීමට හැකි විය. ඉහත සඳහන් ප්‍රතිකර්ම සඳහා ගිරිර සොබෘයට අනිතකර නො වූ දේශීය ගාක මෙන් ම ගාක කොටස් (ගස්වල කොළ, පොතු, දුළ, දඩු, මුල්, එල (ගෙඩි), අල) හා ගාක කොටස් නො වූ ද්‍රව්‍ය ද (මී පැණි, තල තෙල්, එලතිතෙල්) උපයෝගී කරගෙන ප්‍රතිකාර කර ඇත.

දේශීය වෙදකමට ඇත්තේ අද්විතීය ස්ථානයක් බව මින් පැහැදිලි වේ. මෙම දේශීය වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ අතර බොහෝ විට පරම්පරාවෙන් පිටත නො දීමේ ලක්ෂණය හේතුවෙන් එම පරම්පරා සමග වටිනා දේශීය වෙදකම මිනිදින් වූ අවස්ථා එමට ය. විවිධ ආත්මණයන්ට රට ගෙදුරු වූ වකවානුවල දී ද අපේ ආගම දහම සංස්කෘතිය සහාත්වය සේ ම රටට ආවේණික බොහෝ දී සමග පාරම්පරික දේශීය වෙදකමේහි අන්තර්ගත සත්ත්ව විෂ සඳහා වූ ප්‍රතිකර්ම ද විනාග වෙමින් පැවතියේ ය. භාරිතීය ආයුර්වේදයෙන් ආ ත්‍රිදේශ වාදය පදනම් කොටගෙන ඉන් ප්‍රහාවත් වූ සිංහල වෙදකම රැකගෙන ඉදිරියට ගෙන ආවේ වෙන අන් කුවරුන් නොව පාරම්පරික වෙද්‍යවරු ම වෙති. කොසේ නැවුම් සර්ප විෂ වෙදකම නැතිනම් සත්ත්ව විෂ සඳහා වූ වෙදකම බොහෝ දස්කම්, විස්කම්, භාස්කම් පැ හැකි සංස්ථා බවින් යුත් විද්‍යාත්මක ගාස්තුයකි. ඒ හා බැදුණු ගුෂ්ත බවින් හෙබ් ගැඹුරු දරුණයකින් එය විවිතුවත් වී ඇත. පොකුණු හත කැපීම, සර්පයා ගෙනවා විෂ ඉරවීම, විෂ බැඳීම, බැඳී විෂ කැපීම, මන්ත්‍ර, කොම් කුම, විවිධ වූ දුත ලක්ෂණ කුම මෙන් ම නයි කෙකිය, නයින් දුපන් දුම්ම ආදිය මෙහි

නිදුස් ලෙස දක්වා ඇත. දේශීය ඩායාරි පමණක් නොව මත්ත්‍ය කාස්ත්‍රය උපයෝගී කරගෙන රෝගියා සූච්‍යත් කිරීමට පමණක් නොව මත්ත්‍ය උපයෝගී කරගෙන රෝගියා විනාශ කිරීමට හැකි තුම්බේදයන් ද මේ තුළ අන්තරිග වී පෙති.

4. නිගමන හා නිරද්ධීණ

අපගේ මුත්‍රනීම්තන් අනාවරණය කරගත් මා හැඟි දේශීය වෙදකම මේ වන විට ඩාවිතයෙන් ඇත් කොට අවසාන ය. සැම අතිකින් ම සලකා බලන කළේහි නිවෙන වෛද්‍ය විද්‍යාව මිනිසුගේ ආකර්ෂණය ඇද ගැනීමට සමත් වී ඇත. එහෙයින් මිනිසා ස්ව්‍යකිය සියලු අවශ්‍යතා ඉටුකර ගැනීමේදී එතෙක් භාවිත කළ දේශීය වෙදකම වෙනුවට ඉතා වෙගයෙන් නිවෙන වෛද්‍ය විද්‍යාව ආදේශ කරගැනීමට පතන් ගෙන ඇත. දේශීය වෙදකමට ලුකිතක්වය නො දීමත් එම වෙදකම එක් රස්කර සංවර්ධනය නො කිරීමත් මෙයට මූලික හේතු වී ඇත. සුළු රෝගයක්ද දී පවා බවහිර වෛද්‍ය ක්‍රමය වෙත ගොමු වන පිරිස අතිවිශාල ය. මේ මිනා දේශීය වෛද්‍ය ක්‍රමය වෙත ගොමු වන පිරිස අවම මට්ටමක පවතී. මේ අනුව සත්‍යාකාර ද්‍ර්ජ්‍රට කළ විට බවහිර ක්‍රමයට ප්‍රතිකාර කිරීමේදී ද්‍ර්ජ්‍රට කළ සරපයා රෝගාල වෙත රැගෙන ය යුතු ය. නමුත් දේශීය වෙදකමට අනුව රෝගිය පිළිබඳ ව ප්‍රචාර ප්‍රදාන ගෘත්‍යාලයාගේ දැන ලක්ෂණයෙන් කාල ගණනය, දිගාව අනුව ද්‍ර්ජ්‍රට කළ සත්‍යාකාර හඳුනාගත හැකි ය. ඒ අනුව සත්‍ර්‍යව විෂ සඳහා ප්‍රතිකාර කිරීම අතිත සමාජයේ බොහෝ දුරට ජනප්‍රිය ව පැවතී ඇති අතර සත්‍ර්‍යව විෂ ගරියෙන් ඉවත් කිරීම සඳහා දේශීය මාශය මෙන් ම මත්ත්‍ර උපයෝගී කරගෙන ඇත. දේශීය වෙදකම ප්‍රායෝගික වන අතර මානුෂීක ස්වභාවයක් ගන්නා බවත් පරිසරයට මෙන් ම මුත්‍රා යානි කර නො වන බව සත්‍ර්‍යව විෂ මුත්‍රා ගිරියෙන් ඉවත් කිරීම ගොදාගත් දේශීය මාශය විවිධ ගම්මා වේ.

දේශීය වෙළඳමෙහි අන්තර්ගත සත්ත්ව් විෂ සඳහා ප්‍රතිකාර කිරීම පරම්පරාවෙන් පරම්පරාවට සම්මුණු යුතු වේ. නමුත් වර්තමාන සමාජයේ ජ්‍යෙෂ්ඨව්‍යන්හාන් මේ පිළිබඳ තැනූරුත්වක් තො දැක්වීම හෝතුවෙන් සමාජයෙන් ඉවත් වී යාමේ අවදානමකට ලක් වී ඇත. සත්ත්ව් විෂ සඳහා ප්‍රතිකාර ක්ම සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව මත වී තිබෙන්නේ මේ නිසා ය. මෙම ප්‍රතිකාර ක්ම ආරක්ෂා කරගත හැකින් ඒවා කියවේ යොදවන ප්‍රජාවන්ට යි. නමුත් බාහිර අංශවලට ඒ සඳහා උදව් කළ හැකි ය. උදාහරණ වශයෙන් දේශීය වෙළඳමෙහි අන්තර්ගත සත්ත්ව් විෂ සඳහා ප්‍රතිකාර ක්ම පිළිබඳ තොරතුරු රස්සෙකර වාර්තාගත කිරීම හා එම තොරතුරු ව්‍යාප්ත කිරීමටත් ප්‍රතිකර්ම ක්ම පිළිබඳව විධීන් අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කිරීම තුළින් මෙම ප්‍රතිකර්ම ක්ම ආරක්ෂා කර ගැනීමට පියවර ගත හැකි ය. දේශීය වෙළඳම මෙන් ම එහි අන්තර්ගත සත්ත්ව් විෂ පිළිබඳ ප්‍රතිකර්ම ආරක්ෂා කළ යුත්තේ ඒ තුළින් අපගේ අනන්‍යතාව පිළිබඳ හැරීමක් ලබා දෙන නිසා ය. එසේ ම අපගේ අනාගත සංවර්ධනය සම්පූර්ණ වන්නේ අනිත උරුමයක් සමඟ එය ඒකාබද්ධ මූලික විට ය. දේශීය වෙළඳම රටක සංස්කෘතික උරුමයක් වන අතර සමාජය මෙන් ම ආර්ථික වට්‍යාපාකයෙහි ප්‍රාග්ධනයක් ද තිබේ. නිවේන බෙහෙත් වෙනුවට පාම්පරික දේශීය වෙළඳම හාවිත කිරීමෙන් ආදායමක් ලැබේම මෙහි ඇති ආර්ථික වැදගත්කමට තිබුණු කිහිපයකි. වර්තමානය වන විට සත්ත්ව් විෂ සඳහා ප්‍රතිකාර ක්ම අනාවයට යමින් පවතියි. මේ නිසා අනාවයට යමින් පවත්නා සත්ත්ව් විෂ සඳහා ප්‍රතිකාර ක්ම අනාගත පරපුර සඳහා සංරක්ෂණය කර පවත්වා ගැනීම කළ යුතු වේ. ඒ සඳහා ඉදිරිපත් කළ හැකි යෝජන ගණනාවකි.

සන්ත්ව විෂ සඳහා ප්‍රතිකාර කුම පමණක් නොව සමස්තයක් ලෙස දේශීය වෙදකම සූරයික්ම සඳහා රාජු මිට්ටිමින් තීති-රීති හා ප්‍රතිපත්ති සකස් කළ යුතු ය. එසේ ම මෙම දේශීය වෙදකමෙහි අන්තර්ගත සන්ත්ව විෂ සඳහා ප්‍රතිකාර කුම ඇතුළත් මෙම ලේඛන (අන්පිටපත්) හෝතික හා විෂිටල් සරක්ෂණයට භාජනය කිරීම සඳහා විදේශ ආයතනවලින් අධිර ලබා ගැනීම සිදු කළ හැකි ය. විනාශ වෙළින් ප්‍රවත්තනා අන්පිටපත් නැවත ලේඛනගත කර සරක්ෂණය කිරීමට කටයුතු කළ යුතු අතර ඒ සඳහා ප්‍රස්ථකාල තුළ දේශීය දැනුම් ආරක්ෂා කිරීමට වෙන ම ඒකකයක් අරමිභ කළ යුතු ය. දේශීය වෙදකමෙහි අන්තර්ගත සන්ත්ව විෂ සඳහා ප්‍රතිකාර කුම පිළිබඳ දැනුවත්තාවය මහජනත්ව තුළ වර්ධනය කළ යුතු ය. මේ පිළිබඳ පර්යේෂණ කටයුතු විශ්වවිද්‍යාල මිට්ටින් සිදු කිරීමට දිරිගැනීම් කළ යුතු අතර මෙම ක්ෂේත්‍ර පිළිබඳ ව පර්යේෂණ කිරීම සඳහා පර්යේෂකයින් හා විද්‍යාත්මක උනන්දු කරවීම ද සිදු කළ යුතු ය. එම පර්යේෂණ සඳහා ප්‍රචාරකයක් ලබාදීමටත් කටයුතු කළ යුතු ය. දේශීය වෙදකමෙහි අන්තර්ගත සන්ත්ව විෂ සඳහා ප්‍රතිකාර කුමවලට වඩා එවතිර වෙදු කුමය මෙම විෂ නිවාරණය සඳහා සූදුසු බව බහුතරයක් විශ්වසය වී තිබේ. නමුත් විෂ ගිරයෙන් ඉවත් වී තීව්වාට ම සූවපත් කිරීමේ ගක්තාවක් පවතින්නේ දේශීය වෙදකම තුළ යි. මේ නිස්ස දේශීය වෙදකමෙහි සන්ත්ව විෂ සඳහා ප්‍රතිකාර කුම ජනතාව අතර

ප්‍රවාරය කිරීමට පියවර ගත යුතු ය. සත්ත්ව විෂ සඳහා ප්‍රතිකාර කිරීමට හාවිතයට ගන්නා බෙහෙත් පැලැටි හා ඔඟඟ වද වී යමින් පවති. මේ තිසා වද වී යමින් පවතින බෙහෙත් පැලැටි හා ඔඟඟ සංරක්ෂණය කිරීමට ඔසු උයන් ඇති කළ යුතු අතර බෙහෙත් පැලැටිවල ඔඟඟය වට්නාකම ජනතාවට පහදා දීමට පියවර ගත යුතු ය. මෙම දේශීය වෙළකමෙහි අන්තර්ගත සත්ත්ව විෂ සඳහා ප්‍රතිකාර ක්‍රම රු කැනීමට සෑම ජන කොටසක් ම කැප විය යුතු ය. අපගේ සංස්කෘතික උරුමයන් වන මෙම වෙළකම මගහැර අපට ඉදිරියට යා නො හැකි ය. ආසියානු රටක් වශයෙන් අප සතු ව අනිතයේ සිට පැවත එන අති සාරවත් වූ සත්ත්ව විෂ සඳහා ප්‍රතිකාර ක්‍රම ආරක්ෂා කිරීම අපගේ වගකීමකි. මේ ආකාරයට ත්‍රේට වී යමින් පවත්නා මෙම ප්‍රතිකාර ක්‍රම සංරක්ෂණය කිරීම සඳහා ඉහත යෝජනා ඉදිරිපත් කළ හැකි ය. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය වෙළකමෙහි අන්තර්ගත සත්ත්ව විෂ සඳහා ප්‍රතිකාර ක්‍රම විනාශ වී යාමට නො දී සංරක්ෂණය කර අනාගත පරපුර උදෙසා දායාද කිරීමට හැකිවනු ඇත. ඒ අනුව දිනෙන් දින අභාවයට යමින් පවතින මෙම ප්‍රතිකාර ක්‍රම අනාගත පරම්පරාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු ව ඇත.

උපකාරාණුස්මණිය

මෙම පර්යේෂණය සඳහා දේශීය වෙළකම ඇතුළත් අත්පිටපත් ලබාදෙන ලද්දේ මාතර හෙටරියාවල, කිරීන්ද පුහුල්වැල්ල පුද්ගලයේ පදිඩි එව්. එස්. රෝමියල් මහතා විසිනි. මූල්‍ය අනිත මූත්‍රන් මිත්තන් දේශීය වෙළකමෙහි යෙදුණු අය වූ අතර ඔහුට මිවා පරම්පරාවෙන් ලැබේ ඇත. අනිත සමාජයෙහි පැවති දේශීය වෙළකමෙහි අන්තර්ගත සත්ත්ව විෂ සඳහා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ අධ්‍යයනයක” යන මෙම පර්යේෂණය සාර්ථක කර ගැනීම සඳහා මූල්‍ය විසින් දැක්වූ සහයෝගය ඉතා අගය කොට සළකමි.

5. ආක්‍රිත ගුණ්ථ

- උල්පුවිස්සේවා, ආර්. (2006). දේශීය දැනුම විද්‍යාව සහ තාක්ෂණය. මුරගල, 3 (02), 24-29.
- කහදාගමගේ, පී. (2002). ජනගුෂීය හා ජනතාව. ඇස්. ගොඩගේ සහ සහෞදරයේ (පුද්.) සමාගම.
- දැරණියගල, පී. එ. පී. (1953). ඇස් වෙළකම. ජාතික කොළඹකාගාර දෙපාර්තමේන්තුව.
- දැරණියගල, පී. එ. පී. (1956). සර්ප වෙළකම. ජාතික කොළඹකාගාර දෙපාර්තමේන්තුව.
- දැරණියගල, එස්. (1991). ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය. කැලණිය විශ්වවිද්‍යාලයිය පුරාවිද්‍යා ප්‍රගතාත් උපාධි ආයතනය.
- මුද්ධිදත්ත, පී. (1959). මහාච්චේ, ගුණාජ්‍ය සහ සමාගම.
- පාරම්පරික හෙළ වෙළකම එළිබඳ අධ්‍යයනයක්. ජනගුෂී පිළිබඳ පර්යේෂණ සැසිය 2016: ගාගොඩවිල, සංස්කෘතික මධ්‍යස්ථානය හා කළා පර්ශ්දය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
- රත්නපාල, රු. ඇම්. (1991). ජන ජීවිතය, ජනගුෂීය හා රුපිගම. ඇස්. ගොඩගේ සහ සහෞදරයේ (පුද්.) සමාගම.
- රත්නපාල, එන්. (1995). ජනගුෂී ටිද්‍යාව. ඇස්. ගොඩගේ සහ සහෞදරයේ (පුද්.) සමාගම.
- විකුමසිංහ, වී. (1994). දේශීය දැනුම හා ප්‍රවර්තනයේ සංවර්ධනය. සොබා, 5(01), 1-3.
- මධ්‍යමාණි, ඩී. බඩි. පී. (2016). දේශීය දැනුම හා එන් ස්වභාවය. ප්‍රස්තකාල විද්‍යා, (8), 175 - 190. කැලණිය විශ්වවිද්‍යාලය ප්‍රස්තකාල හා විද්‍යාපන විද්‍යා අධ්‍යයන අංශය.
- මැදවැව, එස්. (1998). ශ්‍රී ලංකීය දේශීය යානය හා ජේව් විවිධත්වය. සොබා, 7(01), 50-52.

රණපිංහ, පී. (2004). දේශීය දැනුම හා එහි ස්වභාවය සංරක්ෂණය හා සංවර්ධනය. ජාතික ප්‍රස්කරකාල දේශන මාලා, අංක 164 (2004. 01. 22).

ශ්‍රී ශ්‍රමංගල, එච්. සහ බලුවන්තුබාලේ ඩී. ඒ. ඩී. (1912). මහාවිංය. කොළඹ: රජයේ මූල්‍යාලය.

ශ්‍රී ශ්‍රමංගල, එච්. සහ බලුවන්තුබාලේ ඩී. ඒ. ඩී. (සංස්.). (1996). මහාවිංය. කොළඹ: ජාතික කොළඹකාගාර දෙපාර්තමේන්තුව.

Abayaratne, A. H. M. H. (2018). *Indigenous Medicine for Snake Bites in Palm Leaf Manuscripts in Sri Lanka*. Reviewing International Encounters 2018: The Research Center for Social Sciences (RCSS), University of Kelaniya, Sri Lanka.

Abayaratna, C. (2017). *Indigenous knowledge of Medical Depicted in Palm Leaf Manuscripts in Sri Lanka*.

Lanka. International Postgraduate Research Conference IPRC 2017: Faculty of Graduate Studies, University of Kelaniya, Sri Lanka.

De Silva, K. M. (1981). *A History of Sri Lanka*. India: Oxford University Press.

Linton, R. (1936). *The Study of Man*. Appleton Century Crofts. Inc, New Youk.

Nakata, M. (2002). Indigenous Knowledge and the Cultural Interface: underlying issues at the intersection of knowledge and information systems. *IFLA Journal*, 28(5-6), 281-291. <https://doi.org/10.1177/034003520202800513>

Noyoo, N. (2007). Indigenous Knowledge Systems and Sustainable Development:Relevance for Africa, "Indigenous Knowledge Systems and Their Relevance for Sustainable Development: A Case of Southern Africa". (pp.167-172). Kamla-Raj Enterprises.

Ranasinghe, P. (2006). Indigenous Knowledge in Sri Lanka. *Vidyarthi*, (pp.134-143). Annual of the

Alumni Association of the Department of Library and Information Science, University of Kelaniya.

Ranasinghe, P. (2008, August 10 -14). *Preservation and Provision of Access to Indigenous Knowledge in Sri Lanka*. World Library and Information Congress: 74th IFLA Conference and Council 2008: Canada, Quebec. <https://archive.ifla.org/IV/ifla74/papers/106-Ranasinghe-en.pdf>

Serasinghe, P. (1996, March 19 -20). *Research and Development of the Indigenous Medicine: an agenda for planning and practice*. In indigenous knowledge and sustainable development proceedings of the 1stNational Symposium 1996: Nugegoda, University of Sri Jayewardenepura.